

ලෝකයේ මරණ වලට හේතු වන ප්‍රධාන කාරණාවන්ගෙන් එකක් ලෙසින් තවමත් දිවි තොර කරගැනීම පවතින අතර, 2019 වසරේදී පමණක් දිවි තොර කරගැනීම ඔස්සේ පුද්ගලයින් 700,000 කට අධික පිරිසක් මරුමුවට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 2030 වසර වන විට මෙම දිවි තොර කරගැනීම ප්‍රමාණය 1/3 කින් අඩු කරගැනීම ඔවුන්ගේ ඉලක්කයයි. දිවි තොර කරගැනීම වාර්තා කිරීම සඳහා හඳුන්වා දී ඇති නිර්දේශයන් පිළිපැදීමද අත්‍යාවශ්‍ය වන්නේ ඒ හෙයිනි. උදාහරණ ලෙසින් දක්වන්නේ නම්, දිවි තොර කරගැනීමට නැඹුරුවක් ඇති අයෙකුට ඒ සඳහා පෙළඹවීමක් ඇතිවීම වැළැක්වීමට, දිවි තොර කර ගැනීමක් වාර්තා කිරීමේදී ඊට භාවිතා වූ ක්‍රමය නොදැක්වීම යහපත් වේ.

එසේම, දිවි තොර කරගැනීම පිළිබඳ පුවත් වාර්තාවක් හා හදිසි උපකාරක අංක පළ කිරීම ඔස්සේ, දිවි අහිමි කරගැනීමේ නැඹුරුවක් ඇති තවත් අයෙකුගේ දිවි බේරා ගැනීමට ඉඩක් ලැබෙනු ඇත.

මූලාශ්‍ර:

<https://www.who.int/.../17-06-2021-one-in-100-deaths-is...>

https://media.samaritans.org/.../Media_Guidelines_FINAL...

<https://apps.who.int/.../WHO-MSD-MER-17.5-eng.pdf...>

හදිසි උපකාරක අංක:

* CCCLine - 1333

* ශ්‍රී ලංකා සුමිත්‍රයෝ -0112696666

* ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926

[#MediaEthicsSL](#) [#lka](#) [#sinhalanews](#) [#Divaina](#) [#Mawbima](#) [#Aruna](#)